



## SVAT සඳහා ලියාපදිංචි තැනැත්තන් වෙත කරනු ලබන නිවේදනයයි සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) යෝජනාක්‍රමය අහෝසි කිරීම සහ අවදානම් පාදක ආපසු ගෙවීමේ යෝජනාක්‍රමය (RBRS) හඳුන්වාදීම

(සංශෝධිත පරිදි) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත ප්‍රකාරව, 2025 ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි **SVAT යෝජනාක්‍රමය අහෝසි කරනු ලබන අතර ඒ වෙනුවට අවදානම් පාදක ආපසු ගෙවීමේ යෝජනාක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබේ.**

**අවදානම් පාදක ආපසු ගෙවීමේ යෝජනාක්‍රමයෙහි** අරමුණ වන්නේ සුදුසුකම්ලත් අපනයනකරුවන් සහ ව්‍යාපෘති සඳහා නියමිත වේලාවේ දී කාර්යක්ෂමව **VAT** ආපසු ගෙවීමේ පහසුකම් ලබාදීම ය. මෙම යෝජනා ක්‍රමය යටතේ **VAT** සඳහා ලියාපදිංචි තැනැත්තන් **අවදානම් වර්ගීකරණය** අනුව නිසි **VAT** වාර්තා සහ අදාළ උපලේඛන භාරදීමට යටත්ව **VAT** වාර්තාව භාර දුන් දින සිට දින 45 ක් ඇතුළත ආපසු ගෙවීම් නිකුත් කරනු ලැබේ.

උපලේඛන ලබා නොදීම හෝ ලබාදුන් උපලේඛන නිවැරදි නොවීම මත නිකුත් කරනු ලබන දැන්වීමක් (02 වන දැන්වීම) නිකුත් කර ඇති අවස්ථාවක, දින 45 ගණිනු ලබන්නේ එම 02 වන දැන්වීමට අනුකූලතාව දක්වන දිනයේ සිට ය.

2025 ඔක්තෝබර් 01 දිනෙන් පසුව ආරම්භ වන බදු කාල පරිච්ඡේද සඳහා සුදුසුකම්ලත් **VAT** සඳහා ලියාපදිංචි තැනැත්තන් වෙත, **ආපසු ගෙවීම්** නිකුත් කරනු ලබන්නේ **අවදානම් පාදක ඇගයුම් ක්‍රමයක්** පදනම් කොටගෙනය. සුදුසුකම්ලත් **VAT** සඳහා ලියාපදිංචි තැනැත්තන් විද්‍යාත්මක මෙන්ම සංඛ්‍යානමය පදනමක් සහිත අවදානම් පාදක ඇගයුම් ක්‍රමවේදයක් යොදා ගනිමින් නිසි වේලාවට ලියාපදිංචි වීම, නිරවද්‍ය වාර්තා ලබා දීම, සහ නිසි වේලාවට ගෙවීම් කිරීම ඇතුළුව අනුකූලතා සඳහා වර්ග රටාව මත පදනම්ව ඇගයීම් කරනු ලැබේ. මෙම තක්සේරු කිරීම පදනම් කොට ගෙන සුදුසුකම්ලත් **VAT** සඳහා ලියාපදිංචි තැනැත්තන්, - අඩු අවදානම් සහිත, මධ්‍ය ප්‍රමාණයේ අවදානම් සහිත, ඉහළ අවදානම් සහිත, යනුවෙන් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කරනු ලැබේ. ආපසු ගෙවීම් ක්‍රියාත්මක වන ආකාරය මෙම වර්ගීකරණය යටතේ තීරණය වනු ඇත.

- ❖ අඩු සහ මධ්‍යම ප්‍රමාණයේ අවදානම් සහිත බදු ගෙවන්නන්: පූර්ව සත්‍යාපනය කිරීමකින් තොරව ආපසු ගෙවීම් ක්‍රියාත්මක කර කඩිනමින් නිකුත් කරනු ලැබේ. ආපසු ගෙවීම් කිරීමෙන් අනතුරුව බදු වාර්තා විගණනය කරනු ලැබේ.
- ❖ ඉහළ අවදානම් සහිත බදුගෙවන්නන් : ආපසු ගෙවීම් ක්‍රියාත්මක කිරීමට පෙර සත්‍යාපන ක්‍රියාවලියකට භාජනය කරනු ලැබේ.

### නව යෝජනා ක්‍රමය යටතේ VAT ආපසු ගෙවීම් සඳහා සුදුසුකම් ලබන VAT සඳහා ලියාපදිංචි තැනැත්තන්

- ❖ අපනයනකරුවන් : සෘජු අපනයන වටිනාකම් පූර්ව ලිඛිත වර්ෂයේ මුළු සැපයුම් වටිනාකමෙන් 50% ඉක්මවා යා යුතු ය.
- ❖ ව්‍යාපෘති : එකතු කළ අගය මත බදු (VAT) පනතේ 22(7) වන වගන්තිය යටතේ අනුමත ව්‍යාපෘති.
- ❖ ව්‍යාපෘති සඳහා සැපයුම්කරුවන් : අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද විශේෂ ව්‍යාපෘති සහ ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘති (SDP) සඳහා මුළු සැපයුමෙන් 50% කට වඩා සැපයීම් කරන ලද ලියාපදිංචි තැනැත්තන්.

වැඩිදුර විස්තර සඳහා, පහත සබැඳිය භාවිත කර නිතර අසන පැණ වෙත යොමුවන්න:

[https://www.ird.gov.lk/en/Lists/Latest%20News%20%20Notices/Attachments/702/VAT31072025\\_SVAT\\_Repeal\\_FAQs\\_QG.pdf](https://www.ird.gov.lk/en/Lists/Latest%20News%20%20Notices/Attachments/702/VAT31072025_SVAT_Repeal_FAQs_QG.pdf)

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්



බදු - වඩා හොඳ අනාගතයකට

පිවිසුම: [www.ird.gov.lk](http://www.ird.gov.lk) <https://www.facebook.com/irdcolsl>



[www.plusinfo.lk](http://www.plusinfo.lk)